

2018.06.26 වන දින පෙ.ව. 10.00ට සිතාවක ප්‍රාදේශීය සභා කමිටු ශාලාවේදී පවත්වන

ලද කාර්මික සේවා කාරක සභා රැස්වීමේ වාර්තාව.

සභභාගී වූ :

- 1. ගරු කාරක සභා සභාපති - ලියනගේ වන්දන කුමාර මැතිතුමා.
- 2. ගරු කාරක සභික - සමන්ත උදය කුමාර ගමගේ මැතිතුමා.
- 3. ගරු කාරක සභික - එල්.නන්ද කුමාරසිංහ මැතිතුමා.
- 4. ගරු කාරක සභික - එච්. වරුණ දිලිප් කුමාර මැතිතුමා.
- 5. ගරු කාරක සභික - එච්.පී.උපුල් ප්‍රසන්න මැතිතුමා.
- 6. ගරු කාරක සභික - ජී.කුමුදිනී ජයවර්ධන මැතිතුමිය.
- 7. ගරු කාරක සභික - එම්.ඩී. මාලනී වන්දුලතා මැතිතුමිය.
- 8. ගරු කාරක සභික - එන්.පී.කේ. සමන්ති වන්දිකා දමයන්ති මැතිතුමිය.

සභභාගී නොවූ :

- 1. ගරු කාරක සභික - පී.කේ. උපුල් ජිනේන්ද්‍ර කුලතිලක මැතිතුමා.
- 2. ගරු කාරක සභික - කේ.නිමල් යසසිරි කළුපහන මැතිතුමා
- 3. ගරු කාරක සභික - ඩබ්. අසෝක වැලිකල මැතිතුමා.

සභභාගී වූ නිලධාරීන් :

- 1. ලේකම් - කේ.ඒ. වන්දන පද්මසිරි මයා.
- 2. ප්‍රධාන කළමනාකරණ සහකාර - කේ.ඩී. සන්ධ්‍යා මාලනී මිය
- 3. වැඩ අධිකාරී - ජයන්තා ජල්තොටගේ මිය
- 4. කාර්යභාර නිලධාරී - පාදුක්ක - ඩී.සී.ජේ. අමරසිංහ මිය.
- 5. කාර්යභාර නිලධාරී - කහහේන - ජී. වමරි පත්මලතා මිය.
- 6. කළමනාකරණ සහකාර - සුමනා ජයසූරිය මිය
- 7. තාක්ෂණ නිලධාරී - පාදුක්ක - එන්.පී. දිවිගල්පිටිය මිය.
- 8. තාක්ෂණ නිලධාරී - කොස්ගම - එච්.යූ. නිශාන්ති මිය.
- 9. තාක්ෂණ නිලධාරී - හංවැල්ල - එල්.ඒ. ධර්මසේන මයා.
- 10. සංවර්ධන සහකාර - දීපා එදිරිසිංහ මිය

කාරක සභාව සඳහා පැමිණි සියලුදෙනා සාදරයෙන් පිළිගත් ගරු සභාපතිතුමා කාරක සභාවේ වැඩ කටයුතු ආරම්භ කරන ලදී.

01. පෙර කමිටුවේ ප්‍රගතිය.

1. වෙරගල මාහිංගල දෙල්ගහපිටිය මාර්ගයේ දැඩි ලෙස අබලන් වූ 200 m තාර දැමීම යන හිසින් යුතුව 2018.05.21 දිනැතිව ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී වින්තක දේවින්ද සමරවීර මැතිතුමා විසින් ඉදිරිපත් කරන ලද ලිපිය සම්බන්ධයෙන් තාර යොදා සකස් කිරීමට රුපියල් ලක්ෂ හය (රු. 600,000/-) ක මුදලක් වැය වන බව තාක්ෂණ නිලධාරී විසින් කාරක සභාව දැනුවත් කරන ලදී.
2. ප්‍රිමික්ස් යොදා වෙරගොල්ල ගමට පිවිසෙන ප්‍රධාන මාර්ගය සංවර්ධනය කිරීමේ කාර්යය කඩිනම් කර දෙන ලෙස ඉල්ලමින් ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී ඩී.පී.ඒ.කේ. ගුණරත්න මැතිතුමා විසින් 2018.05.17 දිනැතිව යොමු කරන ලද ලිපිය සම්බන්ධයෙන් මේ දිනවල පැවති වර්ෂාව හේතුවෙන් එය ප්‍රමාද වූ අතර වර්ෂාව නතර වූ ප්‍රිමික්ස් යොදා සකස් කරන බවට තාක්ෂණ නිලධාරී විසින් කාරක සභාව දැනුවත් කරන ලදී.
3. වෙරගල හා අරුක්වත්ත යන කොට්ඨාස දෙක වෙන් වන වෙහෙරගල මාවත මේ වන විට දැඩි ලෙස අබලන් වී ඇති බැවින් මෙම මාර්ගයට ප්‍රමුඛතාවයක් දක්වා පිළිසකර කර දෙන ලෙස ඉල්ලමින් ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී වින්තක දේවින්ද සමරවීර මැතිතුමා විසින් 2018.05.21 දිනැතිව යොමු කරන ලද ලිපිය සම්බන්ධයෙන් එම මාර්ගයේ දුර්වල වූ ස්ථාන වැඩි බැවින් පෙර මුසු යොදා පිළිසකර කළ නොහැකි බවත් එම ප්‍රදේශයේ අළුත්වැඩියා කළයුතු කොටස 600 m පමණ වන අතර ඒ සඳහා රුපියල් ලක්ෂ දහඅට (රු. 1,800,000/-) ක් පමණ වැය වන බවට තාක්ෂණ නිලධාරී විසින් කාරක සභාව දැනුවත් කරන ලදී.
4. ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී අයෝම මධු ප්‍රසාද් දේවගේ මැතිතුමා විසින් 2018.05.20 දිනැතිව පහළ පාදුක්ක ඩී.ඩී. නිමල්සිරි මාවතේ කොඩිතුවක්කු මහතාගේ නිවස අසල වතුර බැස යන බෝක්කුව පස් පිරි වතුර බැස යාම අවහිර වී ඇති බැවින් බෝක්කුව ගොඩ දමා ප්‍රතිසංස්කරණය කර දෙන මෙන් ඉල්ලා යොමු කරන ලද ලිපිය සම්බන්ධයෙන් කාණු පද්ධතිය කොන්ක්‍රීට් කර සකස් කිරීම සුදුසු බවටත් මේ සඳහා ලක්ෂ පහලව (රු.1,500,000/-) ක් පමණ වැයවන බැවින් හියුම් බට බෝක්කුව යළි ගොඩදමා ශුද්ධ කිරීම කළයුතු බවට තාක්ෂණ නිලධාරී කාරක සභාව දැනුවත් කරන ලදී.
5. හල්පේ ඒ.එස්.පී ඉඩමෙහි පස් ඉවත් කිරීම සම්බන්ධවයි යන හිසින් යුතුව 2018.05.20 දිනැතිව ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී වරුණ දිලිප් කුමාර මැතිතුමා විසින් කරුණු හයක් පිළිබඳව විමසමින් ඉදිරිපත් කරන ලිපිය සම්බන්ධයෙන් කාරක සභාව දීර්ඝ වශයෙන් කරුණු සාකච්ඡා කරන ලදී. පස් ඉවත් කිරීම සම්බන්ධයෙන් 2017.12.31 දින දක්වා පමණක් ප්‍රාදේශීය සභාවෙන් අවසරය ලබා දී තිබූ අතර ඉන් පසුවද අවසර ලබා ගැනීම සඳහා ඉල්ලීම් සිදු කළද මේ වන විට ඒ සඳහා කිසිදු අවසරයක් ප්‍රාදේශීය සභාවෙන් ලබා දී නොමැති බවට ලේකම්තුමා විසින් කාරක සභාව වෙත කරුණු ඉදිරිපත් කරන ලද අතර, මේ වනවිටත් පස් ප්‍රවාහනය කරමින් තිබෙන බැවින් එය නතර නතර නොකිරීම නිසා එම අවස්ථාවේදීම පොලිසියේ පැමිණිල්ලක් කිරීමට කාරක සභාව තීරණය කරන ලදී.
6. හංවැල්ල, ඉහළ හංවැල්ල අංක 480/ඒ හි පදිංචි නිමල් ලියනවඩු මයා විසින් ගම්වැසියන් වෙනුවෙන් 2018.05.17 දිනැතිව හංවැල්ල, ඉහළ ඊරියගොල්ල පහත්ගම 443 ග්‍රාම සේවා වසමට අයත් මීගහවත්ත පාර මුල් කොටස සහ පළමු හරස් පටුමග තාර දමා වැසි ජලය දෙපැත්ත බැස යන ආකාරයට සකස් කර දෙන ලෙස ඉල්ලමින් ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී දනුෂ්කී ප්‍රහානි අල්මේදා මැතිතුමිය මගින් ඉදිරිපත් කරන ලද ලිපිය

සම්බන්ධයෙන් මෙම මාර්ගය තාර දමා සංවර්ධනය කිරීම සඳහා රු. 276,644.84 ක මුදලක් වැයවන බැවින් අදාළ ප්‍රතිපාදන වෙන් කරවා ගැනීමෙන් පසුව මේ පිළිබඳව සලකා බැලීම සුදුසු බවට කාරක සභාව තීරණය කරන ලදී.

7. 426 /ඒ, මුරුතගම වසමට ඇතුළු වන පාර අයිතේ ඇති පොදු නාන ලීදට අයත් භූමි ප්‍රමාණය මැනුම් කර ජනතාවට අවශ්‍ය පරිදි සකසා දෙන ලෙස හා මුරුතගම ක්‍රීඩා පිටියෙහි මායිම් වෙනස් වෙමින් පවතින බවට පැමිණිලි ලැබී ඇති බැවින් එම භූමි ප්‍රමාණයද මැනුම් කර ක්‍රීඩා උපකරණ සහිතව කුඩා ළමා ක්‍රීඩා පිටියක් ලෙස සකසා දෙන ලෙස ඉල්ලමින් ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී ඉන්ද්‍රානි ඩයස් මැතිතුමිය විසින් 2018.05.21 දිනැතිව ඉදිරිපත් කරන ලද ලිපිය සම්බන්ධයෙන් මෙම ලීදට අදාළ ඔප්පුවක් සභාව සතු බවත්, පිඹුරුපතක් නොමැති බැවින් මැනීම් කටයුතු කිරීමට අපහසු බව තාක්ෂණ නිලධාරී විසින් කාරක සභාව දැනුවත් කරන ලද අතර ප්‍රදේශයේ ජනතාව සමග එම ලීද පවිත්‍ර කිරීමේ කටයුතු කිරීමට මන්ත්‍රීතුමිය දැනුවත් කිරීමට කාරක සභාව තීරණය කරන ලදී. මුරුතගම ක්‍රීඩා පිටියෙහි ද මායිම් සොයාගත නොහැකි බැවින් මිනින්දෝරුවරයෙකු ලවා මායිම් ලකුණු කරගතයුතු බවටත් තාක්ෂණ නිලධාරී විසින් කරුණු ඉදිරිපත් කරන ලදී.
8. කොස්ගම විලේප් හි නිවාස වාසින්ගේ සුභ සාධක සහ අන්‍යෝන්‍යාධාර සංගමය විසින් 2018.05.15 දිනැතිව කොස්ගම විලේප් හි මාර්ග හා කාණු පද්ධතිය සංවර්ධනය කර ගැනීම යන හිසින් යුතුව දැනට නිවාස වාසින් හා අවට ගම් වාසින්ද මේ නිසා මහත් පීඩාවට මුහුණ පා ඇති බවත් සඳහන් කරමින් ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී සමන්ත උදය කුමාර ගමගේ මැතිතුමා මගින් ඉදිරිපත් කරන ලද ලිපිය සම්බන්ධයෙන් ඒ දිනවල පැවති වර්ෂාව හේතුවෙන් මාර්ග පද්ධතිය සංවර්ධනය සඳහා මෝටර් ශ්‍රේඩර් යන්ත්‍රය නොයෙදූ බවත් වර්ෂාව අඩු වූ පසු එම ඉල්ලීම ඉටුකරන බවට තාක්ෂණ නිලධාරී විසින් කාරක සභාව දැනුවත් කරන ලදී.
9. කොස්ගම, බොල්ලතාව, ශ්‍රී සුගතවංශ අවමංග්‍රාධාර හා සමාජ සේවා සංවර්ධන සමිතියේ 2018.05.21 දිනැති ඉල්ලීම් ලිපියක්ද සමගින් ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී එල්. නන්ද කුමාරසිංහ මැතිතුමා විසින් බොල්ලතාව සුසාන භූමියට යාබද ඉඩමේ පදිංචි පුද්ගලයින්ට නිවසට යාම සඳහා පාරක් නොමැති බැවින් සුසාන භූමියට යන පාර දැනට භාවිතා කරන බවත් සුසාන භූමියෙන් වම්පසින් මෙම නිවසට පාරක් ලබා දීම සුදුසු බව සඳහන් කරමින් ඉදිරිපත් කරන ලද ලිපිය සම්බන්ධව ප්‍රාදේශීය ලේකම්තුමා දැනුවත් කර සුසාන භූමියට නියමිත ප්‍රමාණය ප්‍රාදේශීය සභාව වෙත පවරා දෙන ලෙස ඉල්ලා සිටීමට තීරණය කරන ලදී.
10. කොස්ගම, අළුත් අම්බලම, ජය මාවත, අංක 142/සී හි පදිංචි පී.වී.අයිරාංගනී මිය විසින් වසර 22 ක් පමණ නොකඩවා පාවිච්චි කරනු ලබන පානීය ජල යෝජනා ක්‍රමයේ ජල නල කඩා දමා ජලය විසන්ධි කිරීම සම්බන්ධවයි යන හිසින් යුතුව 2018.05.01 දිනැතිව ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී සමන්ත උදය කුමාර ගමගේ මැතිතුමා මගින් සභාපතිතුමා, සීතාවක ප්‍රාදේශීය සභාව වෙතද පිටපතක් සහිතව ප්‍රාදේශීය ලේකම්, සීතාවක වෙතට ද යොමු කරන ලද ලිපිය සම්බන්ධයෙන් මෙම මාර්ගය රජයට අත්පත් කරගෙන ඇති බවට ගැසට් පත්‍රයක් ඇත. 1990 වර්ෂයේ සභාව සතු මාර්ගයක් බවට සභාවේ යෝජනා වී ඇති නමුත් දුම්රිය දෙපාර්තමේන්තුවෙන් ප්‍රවේශයට අවසර ලබානොදෙන බැවින් සභාව සතු මාර්ගයක් ලෙසට ගැසට් පත්‍රයට ඇතුළත් වී නොමැති බව තාක්ෂණ නිලධාරී විසින් කරුණු දැක්වූ අතර මෙම මාර්ගය මැනුම් කටයුතු සිදුකර සීතාවක ප්‍රාදේශීය සභාව වෙත පවරා දෙන ලෙසට සීතාවක ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට දන්වා යැවීම සුදුසු බවට කාරක සභාව තීරණය කරන ලදී.

11. පාදුක්ක, මීපේ, දෙකදුවල පාර නො. 171/3 හි පදිංචි ඩබ්.ඩී.ආර්. විනාන මයා විසින් මාවතගම අළුපොතවත්ත කොටස මායිමේ පිහිටා ඇති අනතුරුදායක රබර් ගස් ඉවත් කිරීම හා වතුයායේ සිට ගලා බසින විශාල ජලකද සම්බන්ධයෙන් නිසි ක්‍රියාමාර්ගයක් ගන්නා ලෙස ඉල්ලමින් සභාපතිතුමා සිතාවක ප්‍රාදේශීය සභාව වෙතද පිටපතක් සහිතව කොස්ගම, ශාලාව වත්ත, පුස්වැල්ලාව වැව්ලී සමාගම, වතු අධිකාරිතුමා වෙත 2018.04.15 දිනැතිව යොමු කරන ලද ලිපිය සම්බන්ධව පුස්වැල්ලාව වැව්ලී සමාගම වතු අධිකාරිතුමා දැනුවත් කර ඇති බවට කාරක සභාව වෙත දන්වා සිටින ලදී.
12. පාදුක්ක, පත්තිනි පාර පදිංචිකරුවන් විසින් 2018.04.15 දිනැතිව පත්තිනි පාර රක්ෂිතයේ අවහිරතාවය ඉවත් කර ගැනීම සඳහා එහි පදිංචිකරුවන් නම දෙනෙකුගේ අත්සනින් යුතුව යොමු කරන ලද ලිපිය සම්බන්ධව මෙම ප්‍රවේශ මාර්ගයට අදාලව මායිම් උපලේඛණයක් නොමැති බැවින් සිතාවක ප්‍රාදේශීය සභාව මගින් මැනුම් කටයුතු සිදුකිරීම සුදුසු බවට කාරක සභාව තීරණය කරන ලදී.
13. තුම්මෝදර, මාවරගොඩැල්ල අංක 312/1/1 හි පදිංචි එච්.ඒ. ඤානසිරි මයාගේ ඉල්ලීම් ලිපියද සමගින් ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී සමන්ති වන්දිකා දමයන්ති මැතිතුමිය විසින් 2018.05.20 දිනැතිව ප්‍රාදේශීය සභාවට අයත් මාවරගොඩැල්ල පන්සල අසල ප්‍රේමසිරි මාවත ඉතා අබලන් තත්වයේ පවතින බැවින් එම මාර්ගය කඩිනමින් පිළිසකර කර දෙන ලෙස ඉල්ලමින් ඉදිරිපත් කරන ලද ලිපිය සම්බන්ධව තාක්ෂණ නිලධාරී ඇස්තමේන්තුවක් ලබා ගැනීම සුදුසු බවට තීරණය කරන ලදී.
14. දිද්දේණිය පොදු සුසාන භූමිය මැදින් ස්කාගාර ගබඩාවක් වෙත යාමට අනවසරයෙන් තනා ඇති පාර ඉවත් කර දෙන ලෙස ඉල්ලා ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී ඩබ්.ඒ.ඩී.ඒ. ස්වර්ණලතා මැතිතුමිය විසින් 2018.05.05 දිනැතිව ඉදිරිපත් කරන ලද ලිපියට අදාලව තාක්ෂණ නිලධාරී විසින් ඉදිරිපත් කර ඇති වාර්තාව අනුව එම ව්‍යාපාරික ස්ථානය අනුමත කරගෙන පවත්වාගෙන යන බවටත් එම ස්ථානයේ මන්ට් බිස්කට් සහ LED බල්බ් අලෙවි ප්‍රවාහන සේවාවන් ද පවත්වාගෙන යන බව සඳහන් කළ අතර මේ සම්බන්ධයෙන් ප්‍රාදේශීය ලේකම් කාර්යාලය දැනුවත් කිරීමට තීරණය කරන ලදී.
15. කිඹුල් බෙනය අතුරු මාර්ගයේ ආරම්භයේ මායිම් වැටකින් හා ස්ථිර අත්තිවාරමක් පවතින බවත් මෙම මායිම් වැට ඉවත් කර මෙම පාරේ ආරාචුල විසදා දෙන ලෙස ඉල්ලමින් 2018.05.16 දිනැතිව කිඹුල් බෙනය පදිංචිකරුවන් විසින් යොමු කරන ලද ලිපිය සම්බන්ධයෙන් තාක්ෂණ නිලධාරී විසින් යොමුකර තිබූ වාර්තාවට අනුව මායිම් වැට ඉවත් කරන ලෙස දන්වා යැවීම සුදුසු බවට තීරණය කරන ලදී.
16. 2018.05.15 දිනැතිව පාදුක්ක, රිටිගහහේන, මාවතගම, අංක 127/8 හි පදිංචි සෙනරත් ජනසේන මයා විසින් මාවතගම ගුරුගේ වෙන්දේසි ඉඩම සඳහා වෙන් කර ඇති පොදු පහසුකම් ඉඩමෙහි වෙනත් බාහිර පුද්ගලයින් පැමිණ අශීලාචාර අන්දමින් ක්‍රීඩාවෙහි නිරත වන බැවින් මේ තත්වය පිළිබඳව අවධානය යොමු කර පෙර පැවති සාමකාමී පරිසරය රැක දෙන ලෙස ඉල්ලමින් යොමු කරන ලද ලිපිය සම්බන්ධයෙන් මේ පිළිබඳව පොලිස් ස්ථානාධිපතිතුමා දැනුවත් කර ඇති බවට දන්වා සිටින ලදී.
17. බෝපේ, ගමගේවත්ත ජනසව් මාවත යු.ඒ. කිලකරත්ත මහකාගේ ඉඩම අවසානයේ ඇති බෝක්කුව නිසියාකාරව යොදා නැති බැවින් එම ජල ප්‍රභාරය නොනිසි අන්දමින් ගලා ගොස් අවට නිවැසියන්

අපහසුතාවයට පත් වන බැවින් එය නිසි අයුරින් සකසා දෙන ලෙස ඉල්ලමින් 2018.05.22 දිනැතිව ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී ජී. කුමුදිනි ජයවර්ධන මැතිතුමා විසින් ඉදිරිපත් කරන ලද ලිපිය සම්බන්ධයෙන් තාක්ෂණ නිලධාරී විසින් ඉදිරිපත් කළ වාර්තාව අනුව එම ප්‍රවේශය කොන්ක්‍රීට් කිරීමේදී බෝක්කුව යොදා නොමැති අතර හියුම් බට යොදා බෝක්කුව සකස් කිරීමත් දෙපසින් ඇති කාණු පද්ධතිය සකස් කිරීමට JCB යන්ත්‍රය යෙදවීම කළ යුතු බවටත් දන්වා සිටින ලදී.

18. උඩුමුල්ල කොට්ඨාසයේ අංගමුව පාරේ කොටසක් ගමන් කිරීමට නොහැකි තත්වයේ පවතින බැවින් එම මාර්ගයේ කැඩී ඇති ස්ථාන වලට පෙර මුසු තාර යොදා සකස් කර දෙන මෙන් ඉල්ලා 2018.05.20 දිනැතිව ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී අශෝක වැලිකල මැතිතුමා විසින් ඉදිරිපත් කරන ලද ලිපිය සම්බන්ධයෙන් තාක්ෂණ නිලධාරී විසින් යොමුකර ඇති වාර්තාව අනුව පෙර මුසු යොදා මාර්ගය අළුත්වැඩියා කිරීම සුදුසු බවට කාරක සභාව තීරණය කරන ලදී.

19. උඩුමුල්ල කොට්ඨාසයේ ගොවිජන මාවත කෙළවර කොටස කැඩී ගොස් ඇති බැවින් මීටර් 100 ක පමණ දුරක් කොන්ක්‍රීට් යොදා සකස් කර දෙන ලෙස ඉල්ලා 2018.05.20 දිනැතිව ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී අශෝක වැලිකල මැතිතුමා විසින් ඉදිරිපත් කරන ලද ලිපිය සම්බන්ධයෙන් තාක්ෂණ නිලධාරී වාර්තාව අනුව එම මාර්ග අළුත්වැඩියා කිරීම සඳහා රුපියල් ලක්ෂ හතර (රු. 400,000/-) ක මුදලක් වැයවන අතර ඒ සඳහා ඇස්තමේන්තුවක් පිළියෙල කර ඉදිරිපත් කරන ලෙස දන්වා සිටින ලදී.

20. වෙරගොල්ල උතුර වසමෙහි ගල්කන්ද ප්‍රදේශයෙහි ඇල හරහා හියුම් පයිප්ප යොදා පිවිසුමක් සකස් කර දෙන ලෙස ඉල්ලමින් 2018.05.22 දිනැතිව ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී ඩී.පී.ඒ.කේ. ගුණරත්න මැතිතුමා විසින් ඉදිරිපත් කරන ලද ලිපිය සම්බන්ධයෙන් ඉදිරිපත් කරන ලද තාක්ෂණ නිලධාරී වාර්තාව අනුව ඇස්තමේන්තුවක් ලබාගැනීමට කාරක සභාව තීරණය කරන ලදී.

21. වෙරගොල්ල ද පිනැන්ස් සඳහම් මාවත මාර්ගය අවහිරතා දුරු කර දෙන ලෙස ඉල්ලමින් 2018.05.22 දිනැතිව ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී ඩී.පී.ඒ.කේ. ගුණරත්න මැතිතුමා විසින් ඉදිරිපත් කරන ලද ලිපිය සම්බන්ධයෙන් මෙම මාර්ගය ප්‍රාදේශීය සභාව සතු මාර්ගයක් නොවන බැවින් මෙය කොන්ක්‍රීට් කිරීම සඳහා දළ වශයෙන් රුපියල් හයලක්ෂ දසදහස (රු. 610,000/-) ක මුදලක් වැයවන අතර මෙම මාර්ගයේ අළුත්වැඩියා කටයුතු කිරීම සඳහා මාර්ග සංවර්ධන අධිකාරියෙන් විමසිය යුතු බැවින් එම ආයතනයේ තාක්ෂණ නිලධාරීන් හා ඉංජිනේරු මහතා සමඟ සාකච්ඡාවක් පැවැත්වීමට කාරක සභාව තීරණය කරන ලදී.

22. ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී වරුණ දිලීප් කුමාර මැතිතුමා විසින් 2018.05.20 දිනැතිව අංගම්පිටිය ගවුසි මාර්ගයේ ප්‍රධාන පාලම ගිලා බැස ඇති බැවින් මේ සඳහා සභාව මැදිහත් වී සුදුසු ක්‍රියාමාර්ගයක් ගන්නා ලෙස ඉල්ලමින් ඉදිරිපත් කරන ලද ලිපිය සම්බන්ධයෙන් කුඩා පාලම් ව්‍යාපෘතිය යටතේ මෙම පාලම අළුත්වැඩියා කරදෙන ලෙස ඉල්ලා පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ ලේකම්තුමා වෙත ලිපියක් මගින් ඉල්ලීමක් කිරීමත්, එම මාර්ගය අනතුරුදායක බැවින් කුඩා වාහන පමණක් ගමන් කරන ලෙසට දැන්වීම් පුවරුවක් ප්‍රදර්ශනය කිරීමත් සුදුසු බවට තීරණය කරන ලදී.

02. ලිපි ලේඛන සලකා බැලීම.

1. වෙරගල වොලිබෝල් ක්‍රීඩා පිටිය සඳහා විදුලිය ලබාගැනීමට ලිපියක් ලබාගැනීම යන හිසින් යුතුව 2018.06.11 දිනැතිව ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී වින්තක දේවිනිද සමරවීර මැතිතුමා විසින් ඉදිරිපත් කරන ලද ලිපිය සලකා බැලූ කාරක සභාව, මෙය මුදල් කමිටුවේ අනුමැතිය ලබාගැනීම සඳහා යොමු කිරීම සුදුසු බවට තීරණය කරන ලදී.
2. උඩගම කන්ද පාසැල් මාවතට පිවිසෙන ස්ථානයේ ඇති විදුලි කණුව ඉවත් කිරීම සම්බන්ධව යන හිසින් යුතුව ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී එස්.ඩී. මංජුල ප්‍රදීප් කුමාර් මැතිතුමා විසින් ඉදිරිපත් කරන ලද ලිපිය සලකා බැලූ කාරක සභාව, මේ සඳහා තාක්ෂණ නිලධාරී වාර්තාවක් ලබාගැනීම සුදුසු බවට තීරණය කරන ලදී.
3. පාදුක්ක, මලගල, මුරුතගහහේන, නො 311 පදිංචි කේ. නන්දසිරි පුෂ්පකුමාර නැමති අය විසින් අබලන් වූ පාරක් සාදා ගැනීම සඳහා යන හිසින් යුතුව සභාපතිතුමා වෙත යොමුකරන ලද ලිපිය සලකා බැලූ කාරක සභාව, මේ සඳහා තාක්ෂණ නිලධාරී වාර්තාවක් ලබාගැනීම සුදුසු බවට තීරණය කරන ලදී.
4. කාණු පද්ධතිය වැසී ඉතා අබලන් තත්වයට පත්ව ඇති අංගමුව දංතරමුල්ල මාර්ගය සංවර්ධනය කර දෙන ලෙස ඉල්ලමින් ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී වින්තක දේවිනිද සමරවීර මැතිතුමා විසින් 2018.06.11 දිනැතිව යොමු කරන ලද ලිපිය සලකා බැලූ කාරක සභාව, මේ සඳහා තාක්ෂණ නිලධාරී වාර්තාවක් ලබාගැනීම සුදුසු බවට තීරණය කරන ලදී.
5. පහත්ගම හංවැල්ල හරස් පාරේ රාමසියා මාවත ප්‍රධාන මාර්ගයට සම්බන්ධ වන තැන සහ පහත්ගම පළවෙනි පවුමග පටන් ගන්නා ස්ථානයේ සිට වලකඩ දක්වා කොටස තාර දමා සංවර්ධනය කර ගැනීමටත් ප්‍රධාන පාරෙන් හැරෙන තැනට පයිප්ප දමා අළුතින් සංවර්ධනය කළ යුතු බවත් දක්වමින් ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී මාග්‍රට මල්ලිකාරවිචි මැතිතුමා විසින් 2018.06.14 දිනැතිව සභාපතිතුමා වෙත ඉදිරිපත් කරන ලද ලිපිය සලකා බැලූ කාරක සභාව, මේ සඳහා තාක්ෂණ නිලධාරී වාර්තාවක් ලබාගැනීම සුදුසු බවට තීරණය කරන ලදී.
6. සේනානායක පෙදෙස ක්‍රීඩා පිටියේ ඉදිවන පැතිබැම්ම පිළිබඳ යන හිසින් යුතුව පාදුක්ක, සේනානායක පෙදෙස ප්‍රදේශවාසීන් විසින් 2018.05.05 දිනැතිව ප්‍රදේශවාසීන් 41 දෙනෙකුගේ අත්සන් සහිත ලේඛණය ද සමඟ ගම්වාසීන්ගේ විරෝධය පිළිබඳව ඔබතුමාගේ අවධානය යොමුකර ප්‍රදේශවාසීන් සමඟ සාකච්ඡා කොට ඉදිරි ක්‍රියාමාර්ග සිදුකරන මෙන් ඉල්ලමින් අයෝම මධු ප්‍රසාද් මැතිතුමාගේ ඉල්ලීම සමඟ ගරු සභාපතිතුමා වෙත යොමු කරන ලද ලිපිය සලකා බැලූ කාරක සභාව, මේ සඳහා තාක්ෂණ නිලධාරී වාර්තාවක් ලබාගැනීම සුදුසු බවට තීරණය කරන ලදී.
7. අංක 22 වෙරගල කොට්ඨාශයේ වෙරගල 2 වන පවුමග සහ මාහිංගල දෙල්ගහපිටිය පාර යන අතුරු මාර්ග 2 ඉතා අබලන් තත්වයේ පවතින බැවින් තාර පැලැස්තර යොදා සකස් කර දෙන ලෙස ඉල්ලමින් ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී වින්තක දේවිනිද සමරවීර මැතිතුමා විසින් 2018.05.09 දිනැතිව ඉදිරිපත් කරන ලද ලිපිය සලකා බැලූ කාරක සභාව, මේ සඳහා තාක්ෂණ නිලධාරී වාර්තාවක් ලබාගැනීම සුදුසු බවට තීරණය කරන ලදී.

8. වෙරගොල්ල උතුර මාර්ගය මීපිලාව මාර්ගය තාවකාලිකව තාර යොදා සංවර්ධනය කිරීම යන හිසින් යුතුව ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී අරුණ පී. දිවිගල්ල මැතිතුමා විසින් 2018.04.24 දින පැවති කාර්මික සේවා කාරක සභාවට ඉදිරිපත් කරන ලද ලිපියට අදාළ තාක්ෂණ නිලධාරී වාර්තාවේ ඇස්තමේන්තුව ප්‍රකාර ප්‍රතිපාදන අනුමත වූ පසු ඉල්ලීම ඉටු කිරීමට කාරක සභාව තීරණය කරන ලදී.

9. දඹෙල්ල දංගභ කුඹුර මාර්ගයේ ටී. ශ්‍රියානි මහත්මියගේ නිවස ඉදිරිපිට ඇති පාලම හියුම් පයිප්ප යොදා සකස් කර තිබුණද එම හියුම් පයිප්ප කුඩා බැවින්, අධික වර්ෂාව හේතුවෙන් හියුම් පයිප්ප කැඩී පාලම ගිලා බැස ඇති බවත් වාහන ගමන් කිරීමට නොහැකි තත්වයක්ද උද්ගතව ඇති බව දක්වමින්, දංගභ කුඹුර මාර්ගයේ කැඩී ඇති පාලම අළුත්වැඩියා කර ගැනීම සඳහා යන හිසින් යුතුව ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී එච්.පී. උපුල් ප්‍රසන්න මැතිතුමා විසින් 2018.06.21 දිනැතිව යොමු කරන ලද ලිපිය සලකා බැලූ කාරක සභාව තාක්ෂණ නිලධාරී වාර්තාවක් ලබාගෙන ක්‍රියාත්මක කිරීම සුදුසු බවට තීරණය කරන ලදී.

10. පාදුක්ක, අරුක්වත්ත දකුණ, අංක 91/ඒ හි පදිංචි ඩබ්ලිව්. ඩී. ගුණවර්ධන මහතා විසින් අරුක්වත්ත කොට්ඨාශ මන්ත්‍රී නිමල් යසසිරි කලුපහන මැතිතුමා මගින් සභාපතිතුමා වෙත වෙරගල මාවත අලුත්වැඩියා කර ගැනීම සඳහා කරන ඉල්ලීම යන හිසින් යුතුව 2018.04.30 දින යොමුකරන ලද ලිපිය සලකා බැලූ කාරක සභාව, මේ සඳහා තාක්ෂණ නිලධාරී වාර්තාවක් ලබාගැනීම සුදුසු බවට තීරණය කරන ලදී.

11. අරුක්වත්ත ගජමාවත ලලිත් උදයකුමාර මහතාගේ නිවස අසල ඇති බෝක්කු 02 කලක සිට වසා දමා හෝ වැසී ඇති බැවින් ජලය බැස යාමට නොහැකිව වැසී ජලය පාර දිගේ ගලාබැසයාම හේතුවෙන් ප්‍රදේශවාසීන් මහත් දුෂ්කරතාවයකට පත්ව ඇති බව දක්වමින් විනාශ වී ඇති පාලම් බෝක්කු නැවත සකස් කර ගැනීම සම්බන්ධව යන හිසින් යුතුව ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී නිමල් යසසිරි කලුපහන මැතිතුමා විසින් 2018.06.25 දිනැතිව යොමුකරන ලද ලිපිය සලකා බැලූ කාරක සභාව, මේ සඳහා තාක්ෂණ නිලධාරී වාර්තාවක් ලබාගැනීම සුදුසු බවට තීරණය කරන ලදී.

12. භොරණ පාර, අංගමුව පාර හා ඉංගිරිය (125) මාර්ගය සම්බන්ධ කරන විකල්ප මාර්ගයක් වන අංගමුව පාරේ සිට ජයන්ති මාවත දක්වා මාර්ගය කැඩී බිඳී ගොස් විශාල වලවල් සෑදී ඇති අතර කාණු පද්ධතිය කාලයක් තිස්සේ සකස් නොකිරීම නිසා වැසිදිනවල මහජනයාට පයින් ගමන් කිරීමට පවා නොහැකි තත්වයක් උදාවී ඇති බව දක්වමින් පාදුක්ක, අරුක්වත්ත, පිට්ටුහේනවත්ත, 13/4 හි පදිංචි ඇම්. වන්දුකාන්ති මහත්මිය විසින් අංගමුව පාරේ සිට ජයන්ති මාවත දක්වා මාර්ගය ප්‍රතිසංස්කරණය කිරීම යන හිසින් යුතුව දින රහිතව ප්‍රදේශවාසීන් 06 දෙනෙකුගේ අත්සනින් යුතුව ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී නිමල් යසසිරි කළුපහන මැතිතුමා මගින් යොමුකරන ලද ලිපිය සලකා බැලූ කාරක සභාව, මේ සඳහා තාක්ෂණ නිලධාරී වාර්තාවක් ලබාගැනීම සුදුසු බවට තීරණය කරන ලදී.

13. උතුරු අරුක්වත්ත රේල් බෝක්කුව අසල සිට මීටර් 50 ක් පමණ දුරට ඇති සුසාන භූමිය දක්වා ඇති ප්‍රධාන මාර්ගයේ දෙපස ඇති තණකොළ කපා ඉවත් කරදෙන ලෙස ඉල්ලමින් ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී නිමල් යසසිරි කළුපහන මැතිතුමා විසින් 2018.06.25 දිනැතිව යොමුකරන ලද ලිපිය සලකා බැලූ කාරක සභාව, මේ සඳහා තාක්ෂණ නිලධාරී වාර්තාවක් ලබාගැනීම සුදුසු බවට තීරණය කරන ලදී.

14. ජලය බැස යන බෝක්කුව අවහිර කිරීම සම්බන්ධවයි යන හිසින් යුතුව ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී නිමල් යසසිරි කළුපහන මැතිතුමා විසින් 2018.06.25 දිනැතිව යොමුකරන ලද ලිපිය සලකා බැලූ කාරක සභාව, මේ සඳහා ස්ථානීය පරීක්ෂණයක් කිරීම සුදුසු බවත් ඒ සඳහා දිනයක් යොදාගන්නා ලෙසත් දැනුම් දෙන ලදී.
15. මීට ඉහතදී LT/PS/UG/007 සහ 2018.05.20 දිනැති හා LT/PS/UG/0013 සහ 2018.06.10 දිනැති ලිපි හා සම්බන්ධව, ASP ඉඩමෙහි පස් කැපීම සහ මාර්ගය පිළිසකර කරගැනීම පිණිසයි යන හිසින් යුතුව ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුණ දිලිප් කුමාර මැතිතුමා විසින් 2018.06.24 දිනැතිව ඉදිරිපත් කරන ලද ලිපිය සලකා බැලූ කාරක සභාව, මේ සඳහා පොලිස් පැමිණිල්ලක්කර ඉදිරි පියවර ගැනීම සුදුසු බවට තීරණය කරන ලදී.
16. වග බොරළුවතැන්න මාර්ගය පාදුක්ක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් වග බොරළුවතැන්න හංවැල්ල ප්‍රධාන බස් මාර්ගය වන අතර මෙම මාර්ගය පොඩි කඩය සහ ලයිම අතර ප්‍රධාන මාර්ගය හරහා බෝක්කුව කැඩී ජලය බැස යාම සිදුනොවීම හේතුවෙන් ප්‍රධාන මාර්ගයට මායිම්ව ඇති ඇල මාර්ගය නිසා ප්‍රධාන පාර අඩි 60 – 70 පමණ ප්‍රමාණයක් ඇලට සෝදා බාදනය වීමේ අවධානමක් ඇති බවට දක්වමින් ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී උපුල් ප්‍රසන්න මැතිතුමා විසින් 2018.06.24 දිනැතිව ඉදිරිපත් කරන ලද ලිපිය සලකා බැලූ කාරක සභාව, මේ සඳහා තාක්ෂණ නිලධාරී වාර්තාවක් ලබාගැනීම සුදුසු බවට තීරණය කරන ලදී.
17. කනම්පැල්ල සකුණ පියස ඉඩම් කොටස තුළ සීතාවක ප්‍රාදේශීය සභාව සතු භූමියේ විශාල මුදලක් වැය කර ඉදිකර ඇති ප්‍රජා ශාලා ගොඩනැගිල්ල පාවිච්චියට ගතහැකි පරිදි සකස් කර මහජනතාවට පහසුකම් සපයන මධ්‍යස්ථානයක් බවට පත්කිරීමට අවශ්‍ය කටයුතු සලසා ලෙස ඉල්ලමින් ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී සමන්ත උදයකුමාර ගමගේ මැතිතුමා විසින් 2018.06.18 දිනැතිව යොමුකරන ලද ලිපිය සලකා බැලූ කාරක සභාව, මේ සඳහා තාක්ෂණ නිලධාරී වාර්තාවක් ලබාගැනීම සුදුසු බවට තීරණය කරන ලදී.
18. තුම්මෝදර, මකුළුවගොඩ, වග - නැගෙනහිර ප්‍රදේශවාසීන් විසින් අතුරු මාර්ගයක් වන මකුළුවගොඩ ප්‍රදේශයේ කොන්ක්‍රීට් ඇතිරීම සම්බන්ධව යන හිසින් යුතුව 2018.05.23 දිනැතිව ප්‍රදේශවාසීන් 15 දෙනෙකුගේ අත්සන් සහිත ලේඛණයක් ද සමඟ ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී උපුල් ප්‍රසන්න මැතිතුමාගේ අත්සන ද සහිතව යොමුකරන ලද ලිපිය සලකා බැලූ කාරක සභාව, මේ සඳහා තාක්ෂණ නිලධාරී වාර්තාවක් ලබාගැනීම සුදුසු බවට තීරණය කරන ලදී.
19. කෝන්ගහයට කඩේ අසල සිට මාර්ගය අවසානය දක්වා පරීක්ෂා කර ප්‍රතිසංස්කරණය කළ යුතු ස්ථාන කොන්ක්‍රීට් යොදා සාදා දීමට සහ මාර්ගයට දැඩි හානි කරන පාර හරහා ගමන් කරන ජල කඳ කානු පද්ධතියක් හරහා පහත් බිම් කරා යොමු කරවීමට අවශ්‍ය කාණු පද්ධතියක් ඉදිකිරීමට ද ඉල්ලමින්, 427 ඒ ග්‍රාම සේවා වසමේ පලපොටේ ලන්ද මාර්ගය ප්‍රතිසංස්කරණය කිරීම යන හිසින් යුතුව 2018.05.11 දිනැතිව ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී වන්දන සූරියආරච්චි මැතිතුමා විසින් යොමුකරන ලද ලිපිය සලකා බැලූ කාරක සභාව, මේ සඳහා තාක්ෂණ නිලධාරී වාර්තාවක් ලබාගැනීම සුදුසු බවට තීරණය කරන ලදී.
20. පාදුක්ක, උඩුමුල්ල, නො. 152/බී පදිංචි බී.ඩබ්.පී. රත්නසිරි මහතා විසින් උඩුමුල්ල සම්බුද්ධ දේව භේනවත්ත පොදු නාන ලිද සම්බන්ධවයි යන හිසින් යුතුව 2018.06.25 දිනැතිව ඔහුගේ ඉඩමට යාබදව ඇති පොදු නාන ලීදේ පැති බැම්ම කැඩී ඇති බැවින් ඔහුගේ ඉඩමේ තාප්පයද කැඩෙමින් පවතින බවත් ඒ සඳහා සාධාරණයක්

ඉටු කරදෙන ලෙසට ඉල්ලමින් යොමු කරන ලද ලිපිය සලකා බැලූ කාරක සභාව, මේ සඳහා තාක්ෂණ නිලධාරී වාර්තාවක් ලබාගැනීම සුදුසු බවට තීරණය කරන ලදී.

21. ගල් පස් කියුබ් 03 ක් ලබාගැනීම සඳහා යන හිසින් යුතුව 2018.06.25 දිනැතිව ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී නන්ද කුමාරසිංහ මැතිතුමා විසින් බොල්ලතාව ග්‍රාම සේවා වසමේ බොල්ලතාව බෝධිමළුව විහාර මාවත පාර කෙළවර විශාල වලවල් සෑදී ඇති බැවින් එය පිළිසකර ගැනීම සඳහා යොමුකරන ලද ලිපිය සලකා බැලූ කාරක සභාව, මේ සඳහා තාක්ෂණ නිලධාරී වාර්තාවක් ලබාගැනීම සුදුසු බවට තීරණය කරන ලදී.

22. සීතාවක ප්‍රාදේශීය සභාව මහින් පිහිට වූ වැඩ ඒකකය මහින් පාදුක්ක සිරිපියරතන මධ්‍ය මහා විද්‍යාලයත් පාදුක්ක රජයේ රෝහලත් අතරින් යෙදී ඇති පාසල් මාවතේ කාණු පද්ධතිය පිළිසකර කර දෙන ලෙස ඉල්ලමින් පාදුක්ක පාසල් මාවත සංවර්ධනය කිරීම යන හිසින් යුතුව 2018.06.25 දිනැතිව ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී ඩී.ඩී. අයෝම මධු ප්‍රසාද මැතිතුමා විසින් යොමුකරන ලද ලිපිය සලකා බැලූ කාරක සභාව, මේ සඳහා තාක්ෂණ නිලධාරී වාර්තාවක් ලබාගැනීම සුදුසු බවට තීරණය කරන ලදී.

23. ඇල්ලකන්ද ප්‍රජා ශාලාව අසලින් ඇති කුඩා මාර්ගයේ ඇති කුඩා පාලම (ඒදණ්ඩ) පූර්ණ ප්‍රතිසංස්කරණයක් කර ගැනීම යන හිසින් යුතුව ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී සුසන්ත සිසිර කුමාර රූපසිංහ මැතිතුමා විසින් 2018.06.19 දිනැතිව යොමුකරන ලද ලිපිය සලකා බැලූ කාරක සභාව, මේ සඳහා තාක්ෂණ නිලධාරී වාර්තාවක් ලබාගැනීම සුදුසු බවට තීරණය කරන ලදී.

24. අංගමුව පාර සංවර්ධනය කරගැනීම යන හිසින් යුතුව ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී අශෝක වැලිකල විතානගේ මැතිතුමා විසින් 2018.06.26 දිනැතිව යොමුකරන ලද ලිපිය සලකා බැලූ කාරක සභාව, මේ සඳහා තාක්ෂණ නිලධාරී වාර්තාවක් ලබාගැනීම සුදුසු බවට තීරණය කරන ලදී.

25. වැලිකන්ත ජපමාල මාවතෙහි සුනිල් කස්තුරි ආරච්චි මහතාගේ ඉඩම අසල සෑදී ඇති විශාල මඩවල නිසා කඩුගොඩ, මාළුල, වැලිකන්ත ප්‍රදේශවල ජනතාවට ද ලබුගම මාර්ගයේ සිට කොස්ගම ප්‍රදේශයට පහසුවෙන් යා හැකි ඉහත මාර්ගය භාවිතා කිරීම ඉතා අපහසු වී ඇති බැවින් ගල් පස් යොදා සකස් කරදෙන ලෙස ඉල්ලමින් ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී සුසන්ත සිසිර කුමාර රූපසිංහ මැතිතුමා විසින් වැලිකන්ත ජපමාල මාවතෙහි සෑදී ඇති මඩ වලවල් සඳහා ගල්පස් ලබාගැනීම යන හිසින් යුතුව 2018.06.19 දිනැතිව යොමුකරන ලද ලිපිය සලකා බැලූ කාරක සභාව, මේ සඳහා තාක්ෂණ නිලධාරී වාර්තාවක් ලබාගැනීම සුදුසු බවට තීරණය කරන ලදී.

26. මලගල රඹුටන්ගස් හංදියේ සිට මීරියගල්ල දක්වා දිවෙන පොල්කන්ද පාර සංවර්ධනය කරගැනීම යන හිසින් යුතුව 2018.06.24 දිනැතිව මලගල, රඹුටන්ගස් හංදිය සුභසාධක සංගමයේ භාණ්ඩාගාරික විසින් ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී අශෝක වැලිකල විතානගේ මැතිතුමා වෙත ඉදිරිපත් කරන ලද ලිපිය සම්බන්ධයෙන් අවධානය යොමුකොට එම මාර්ගය සංවර්ධනය කරදෙන ලෙස ඉල්ලමින් එතුමා විසින් යොමුකරන ලද ලිපිය සලකා බැලූ කාරක සභාව, මේ සඳහා තාක්ෂණ නිලධාරී වාර්තාවක් ලබාගැනීම සුදුසු බවට තීරණය කරන ලදී.

27. ඉහල බෝපේ මංසන්ධියට පොදු වැලිකිලියක් යන හිසින් යුතුව 2018.06.26 දිනැතිව ජී. කුමුදිණි ජයවර්ධන මැතිතුමා විසින් බෝපේ රාජසිංහ මධ්‍ය විද්‍යාලයේ ක්‍රීඩා පිටිය ද, ඉංගිරිය, කොළඹ, පාදුක්ක - උඩගම හා

පාදුක්ක අවිස්සාවේල්ල යන මාර්ගයන්හි ප්‍රධාන බෙදීම් මංසන්ධිය ද, මාර්ග අංක 124 මහරගම - ඉහල බෝපේ බස් නැවතුම්පොළ ද පිහිටා ඇති මගීන් සිය දහස් ගණනක් ගැවසෙන පාදුක්ක බෝපේ ඉහල බෝපේ මංසන්ධිය සඳහා ශාරීරික අවශ්‍යතා ඉටු කරගැනීමට අවශ්‍ය වැසිකිළියක් සකස් කරදෙන ලෙස ඉල්ලමින් යොමුකරන ලද ලිපිය සලකා බැලූ කාරක සභාව, මේ සඳහා තාක්ෂණ නිලධාරී වාර්තාවක් ලබාගැනීම සුදුසු බවට තීරණය කරන ලදී.

28. සාලාව සේවා පියස සම්බන්ධ ගැටලුවට ප්‍රමාණවත් විසඳුමක් නොලැබීම නිසා ඒ සඳහා හරහට ඇති බැම්ම ඉවත් කර ප්‍රධාන පාරට මුහුණ සිටින සේ ගේට්ටු කණු දමා ගේට්ටුව සාදා නිම කරදෙන ලෙස ඉල්ලමින් සාලාව සේවා පියස ගැටලුව සම්බන්ධවයි යන හිසින් යුතුව ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී ඩී. කෝකිල සම්පත් වර්ණසිරි මැතිතුමා විසින් 2018.06.25 දිනැතිව සාලාව එකමුතු සුභ සාධක සමිතිය විසින් ලබාදෙන ලද ලිපියක් ද සහිතව යොමුකරන ලද ලිපිය සලකා බැලූ කාරක සභාව, මේ සඳහා තාක්ෂණ නිලධාරී වාර්තාවක් ලබාගැනීම සුදුසු බවට තීරණය කරන ලදී.

29. ගලගෙදර, මොරටුව කන්ද පාර, 5 වෙනි පටුමග, හංවැල්ල පාර පදිංචි ප්‍රදේශවාසීන් විසින් 2018.05.23 දිනැතිව ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී වන්දුසිරි ගමගේ මැතිතුමා මගින් සභාපතිතුමා වෙත ප්‍රදේශවාසීන් 68 දෙනෙකුගේ අත්සනින් යුත් ලේඛණයක්ද සමඟ යොමුකරන ලද ලිපිය සලකා බැලූ කාරක සභාව, මේ සඳහා තාක්ෂණ නිලධාරී වාර්තාවක් ලබාගැනීම සුදුසු බවට තීරණය කරන ලදී.

30. වතුර පාර හැරවීම සම්බන්ධව ඇති වී ඇති ගැටළුව සම්බන්ධවයි යන හිසින් යුතුව පළාත් පාලන සහකාර කොමසාරිස්තුමිය විසින් 2018.06.04 දිනැතිව යොමුකරන ලද ලිපිය සලකා බැලූ කාරක සභාව, පළාත් පාලන කොමසාරිස්තුමියගේ පහත සඳහන් නිර්දේශ අනුව ක්‍රියා කිරීම සුදුසු බවට තීරණය කරන ලදී.

- i. සිරිල් වන්දන පෙරේරා මහතා විසින් ඉදිකර ඇති අනවසර ඉදි කිරීම් සම්බන්ධව නීතිමය ක්‍රියාමාර්ග ගැනීම.
- ii. ස්වභාවික වැසි ජලය බැස යාම සඳහා දැනට ජල බැස්ම ආරම්භ වන ස්ථානයේ සිට ජේන් නෝනා මියගේ ඉඩමේ උස්බිම් ස්ථානය දක්වා ජේන් නෝනා මියගේ ඉඩම දෙසින් කානුව යොදා එම උස්බිම් ස්ථානයේ සිට දැනට සංවර්ධනය කර ඇති ඉඩමේ කානුව දක්වා කොටස සිරිල් වන්දන පෙරේරා යන අයගේ ඉඩමෙන් ඉදි කිරීමට අවශ්‍ය උපදෙස් සභාවේ තාක්ෂණ නිලධාරී හරහා ලබාදීම.

31. හංවැල්ල, දිද්දෙනිය, සමගි අන්‍යෝන්‍යාධාර හා සුභ සාධක සමිතිය විසින් දිද්දෙනිය පොදු සෞභෝග්‍ය භූමිය ආරක්ෂා කරගැනීම සඳහා යන හිසින් යුතුව අත්සන් 19 කින් යුත් ලේඛණයක් සමඟ 2017.02.09 දිනැතිව ජනාධිපති ලේකම් කාර්යාලය වෙත යවන ලද ලිපිය සම්බන්ධයෙන් ඉදිරි පියවර ගැනීම සඳහා ජනාධිපති ලේකම් කාර්යාලය විසින් යොමුකරන ලද ලිපිය සලකා බැලූ කාරක සභාව, මේ සඳහා තාක්ෂණ නිලධාරී වාර්තාවක් ලබාගැනීම සුදුසු බවට තීරණය කරන ලදී.

32. සමගි සුභසාධක සංගමය විසින් මහජන මුදලින් ඉදිවෙන යහපාලන රජයේ සංවර්ධන ව්‍යාපෘති, මස් මුදලාලි කෙනෙකුගේ බර වාහන වලින් කුඩුපට්ටම් කරන්නට ඉඩදෙනු එපා ! යන හිසින් යුතුව දින රහිතව ජනාධිපති ලේකම් කාර්යාලය වෙත යවන ලද ලිපිය සම්බන්ධයෙන් ඉදිරි පියවර ගැනීම සඳහා ජනාධිපති ලේකම්

කාර්යාලය විසින් යොමුකරන ලද ලිපිය සලකා බැලූ කාරක සභාව, මේ සඳහා තාක්ෂණ නිලධාරී වාර්තාවක් ලබාගැනීම සුදුසු බවට තීරණය කරන ලදී.

33. පාදුක්ක ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට අයත් මීපේ - ඉහල බෝපේ ප්‍රධාන පාරට මුහුණලා 454/බී ග්‍රාම නිලධාරී කොට්ඨාශයට අයත් හල්පේ ග්‍රාමයේ පිහිටා ඇති අක්කර 75 ක් පමණ ඇති ASP GROUP නමින් ඒ. එස්. පී. ලියනගේ නැමති වෙන්දේසිකරු විසින් වෙන්දේසි කරන ලද ඉඩම් මිලදීගත් ජනතාව හට එම ඉඩම් සඳහා ඔප්පු හා ගෙවූ මුදල් ලබානොදීම සම්බන්ධයෙන්, ඉඩම් පිළිබඳ ප්‍රශ්නයක් නිරාකරණය කරගැනීම සඳහා යන හිසින් යුතුව 2016.03.21 දිනැතිව ජනාධිපති ලේකම් කාර්යාලය වෙත යවන ලද ලිපිය සම්බන්ධයෙන් ඉදිරි පියවර ගැනීම සඳහා ජනාධිපති ලේකම් කාර්යාලය විසින් යොමුකරන ලද ලිපිය සලකා බැලූ කාරක සභාව, මේ සඳහා තාක්ෂණ නිලධාරී වාර්තාවක් ලබාගැනීම සුදුසු බවට තීරණය කරන ලදී.

34. කොස්ගම, සාලාව, නො 1/16 පදිංචි එස්.එච්. සිරිසේන රුදිගු මහතා විසින් රණවිරු පවුලක් වන අපට සිදු කරන අසාධාරණය යන හිසින් යුතුව 2017.02.10 දිනැතිව ජනාධිපති ලේකම් කාර්යාලය වෙත යවන ලද ලිපිය සම්බන්ධයෙන් ඉදිරි පියවර ගැනීම සඳහා ජනාධිපති ලේකම් කාර්යාලය විසින් යොමුකරන ලද ලිපිය සලකා බැලූ කාරක සභාව, මේ සඳහා තාක්ෂණ නිලධාරී වාර්තාවක් ලබාගැනීම සුදුසු බවට තීරණය කරන ලදී.

35. වග ඉරිදාපොල හංදිය දෙස සිට වැසි ජලය බැසයාම සඳහා සභාව වෙත පවරා ඇති කාණුව කොන්ක්‍රීට් කිරීම සඳහා සකස් කරන ලද රුපියල් 1,075,000.00 ක ඇස්තමේන්තුව මුදල් කමිටුවට ඉදිරිපත් කිරීම සුදුසු බවට කාරක සභාව තීරණය කරන ලදී.

36. පාදුක්ක, පිටුම්පේ, අක්කර 8, 8කේ පදිංචි කේ.ඒ.පී. වන්නා අසේල මහතා විසින් නිවසට පැමිණෙන පිවිසුම් මාර්ගය හරස් කොට කාණු කැපීම යන හිසින් යුතුව 2018.04.09 දිනැතිව යොමුකළ ලිපියට අදාළව තාක්ෂණ නිලධාරී විසින් ඉදිරිපත් කරන ලද වාර්තාව සලකා බැලූ කාරක සභාව, ප්‍රවේශ මාර්ගය අයිතේ කාණුවට වැසි ජලය යොමුකිරීම සම්බන්ධයෙන් සභාවට විරුද්ධ විය නොහැකි බැවින් පැමිණිලිකරුගේ ප්‍රවේශ මාර්ගය ආරම්භ ස්ථානයේ හියුම් බට යෙදීමෙන් හෝ වෙනත් සුදුසු අයුරින් කාණුව අවහිර නොවන සේ සකසා ගන්නා ලෙස පැමිණිලිකරුට දන්වා යැවීම සුදුසු බවට තීරණය කරන ලදී.

03. සාකච්ඡා සටහන්

1. පාදුක්ක බෝපේ ගුරුලාන අංක 183 හි පදිංචි ඇම්. සෝමදාස මහතා විසින් ඔහුට අයත් අංක 201/1, හයිලෙවල් පාර, ගලගෙදර පිහිටි කහටගහවත්ත නැමති ඉඩමට පින්තවල පදිංචි පී. සිරිසේන යන අයට අයත් ඉඩමෙන් වතුර පිටකිරීම සම්බන්ධව යොදාගෙන තිබූ සාකච්ඡාවට දෙපාර්ශවයක් නොපැමිණීම හේතුවෙන් නැවත මෙම සාකච්ඡාව 2017.07.03 දින පෙ.ව. 10.00 ට පැවැත්වීමට තීරණය කරන ලදී.

2. ගල්දොල පාර අතුරු මාර්ගය ජන සවි මාවත අවහිර කිරීම සම්බන්ධයෙන් 2018.06.11 දිනැති කලුඅග්ගල, වග, 309 පදිංචි සරත් විමලසිරි මහතා යොමුකර තිබූ ලිපිය සම්බන්ධයෙන් ස්ථානීය පරීක්ෂාවක් සිදුකිරීම සුදුසු බවට කාරක සභාව තීරණය කරන ලදී.

